

අභ්‍යන්තර පාලනය සම්බන්ධ සහතික කිරීමේ වාර්තාව

B V FERNANDO & CO.
CHARTERED ACCOUNTANTS.

No. 70/B/8/SP, Y.M.B.A. Old Building, Borella,
Colombo 08, Sri Lanka.
Tel: 011-4614017, 0777-356025
Fax: 011-4614017
E mail : bvfernandoandcompany@gmail.com

ASSURANCE REPORT ON INTERNAL CONTROL

**Independent Assurance Report to the
Board of Directors of
Sri Lanka Savings Bank Limited**

Introduction

We were engaged by the Board of Directors of Sri Lanka Savings Bank Ltd ("Bank") to provide assurance on the Director's Statement on Internal Control ("Statement") included in the annual report for the year ended 31st December 2012.

Management's responsibility

Management is responsible for the preparation and presentation of the statement in accordance with the "Guidance for Directors' of Banks on the Directors' Statement on Internal Control" issued in compliance with the section 3(8)(ii)(b) of the Banking Act Direction No. 11 of 2007, by the Institute of Chartered Accountants of Sri Lanka.

Our responsibilities and Compliance with SLSAE 3050

Our responsibility is to issue a report to the Board on the Statement based on the work performed. We conducted our engagement in accordance with Sri Lanka Standard on Assurance Engagements SLSAE 3050 – Assurance Report for Banks on Director's Statement on Internal Control issued by the Institute of Chartered Accountants of Sri Lanka.

Summary of work performed

We conducted our engagement to assess whether the Statement is both supported by the documentation prepared by or for directors and appropriately reflects the process, the directors have adopted in reviewing the system of internal control for the Bank.

The procedures performed are limited primarily to inquiries of company personnel and the existence of documentation on a sample basis that supports the process adopted by the Board of Directors.

SLSAE 3050 does not require us to consider whether the Statement covers all risks and controls or to form an opinion on the effectiveness of the Bank's risk and control procedures. SLSAE 3050 also does not require us to consider whether the processes described to deal with material internal control aspects of any significant problems disclosed in the annual report will, in fact, remedy the problems.

Our Conclusion

Based on the procedures performed, nothing has come to our attention that causes us to believe that the statement included in the annual report is inconsistent with our understanding of the process the Board of Directors has adopted in the review of the design and effectiveness of Internal Control of the Bank.



Chartered Accountants
24th May 2013
Colombo



ස්වාධීන විගණන වාර්තාව

B V FERNANDO & CO.
CHARTERED ACCOUNTANTS.

No. 70/B/8/SP, Y.M.B.A. Old Building, Borella,
Colombo 08, Sri Lanka.
Tel: 011-4614017, 0777-356025
Fax: 011-4614017
E mail : bvfernandoandcompany@gmail.com

INDEPENDENT AUDITOR'S REPORT

SRI LANKA SAVINGS BANK LIMITED

Report on the Financial Statements

We have audited the accompanying Financial Statements of SRI LANKA SAVINGS BANK LIMITED which comprise the Balance Sheet as at 31st December 2012, Changes in Equity, Comprehensive Income and the Cash Flow Statement for the year then ended and the summary of significant policies and other explanatory notes exhibited.

Management Responsibility for the Financial Statements

Management is responsible for the preparation and fair presentation of these Financial Statements in accordance with Sri Lanka Accounting Standards. This responsibility includes designing, implementing and maintaining internal control relevant to the preparation and fair presentation of Financial Statements that are free from material misstatements whether due to fraud or error, selecting and applying appropriate accounting policies and making accounting estimates that are reasonable in the circumstances.

Scope of Audit and Basis of Opinion

Our responsibility to express an opinion on these Financial Statements based on our audit. We conducted our audit in accordance with Sri Lanka Auditing Standards. Those Standards require that we plan and perform the audit to obtain reasonable assurance whether the financial statements are free of material misstatement.

An audit includes examining, on a test basis, evidence supporting the amounts and disclosures in the financial statements. An audit also includes assessing the accounting principles used and significant estimates made by management, as well as evaluating the overall presentation of the financial statements.

We have obtained all the information and explanations, which to the best of our knowledge and belief were necessary for the purpose of our audit. We there fore believe that our audit provides a reasonable basis for our opinion.

Convergence to Sri Lanka Financial Reporting Standards (SLFRS) and International Reporting Standards (IFRS)

This convergence has been assigned to PricewaterhouseCoopers as a special assignment.

Opinion

In our opinion, so far as appears from our examination, the Bank maintained proper accounting records for the year ended 31st December 2012 and the Financial Statements give a true and fair view of the Bank's State of Affairs as at 31st December 2012 and its Profit and Cash Flows for the year then ended in accordance with Sri Lanka Accounting Standards.

Report on Other Legal and Regulatory Requirements

These financial statements also comply with the requirements of Section 151 (2) of the Companies Act No. 7 of 2007.

B. V. Fernando

CHARTERED ACCOUNTANTS.

Colombo, 28th June 2013

Bv/pmb/su





මුලු චාරිතා

සී/ස ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව
ආදායම් ප්‍රකාශය

2012-12-31 දිනෙත් අවසන් වර්ෂය සඳහා

රුපියල් දහස් වලින්	සටහන්	31 දෙසැම්බර් 2012	31 දෙසැම්බර් 2011
පොලී ආදායම්		742,457,238	570,640,929
පොලී වියදම්		(138,840,399)	(137,831,447)
ශුද්ධ පොලී ආදායම	04	603,616,839	432,809,482
ගාස්තු සහ කොමිස් ආදායම		1,861,168	2,826,061
ගාස්තු සහ කොමිස් වියදම්		(6,671,840)	(6,047,546)
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	05	(4,810,672)	(3,221,485)
වෙළඳාම් කටයුතුවලින් ලද ශුද්ධ ලාභය(අලාභය)		-	-
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය උපකරණයන්ගෙන් ලත් ශුද්ධ ලාභය(අලාභය)		-	-
මූල්‍ය ආයෝජනවලින් ලත් ශුද්ධ ලාභය/(අලාභය)		3,925,137	(894,843)
වෙනත් මෙහෙයුම් ආදායම්	06	11,661,150	2,225,444
මුළු මෙහෙයුම් ආදායම		614,392,454	430,918,598
ණය භාතිය සහ වෙනත් අලාභ සඳහා වූ භාතිකරණය නැවත ගැලපීම	07	132,121,169	181,646,798
ශුද්ධ මෙහෙයුම් ආදායම		746,513,623	612,565,396
සේවක මණ්ඩල වියදම්	08	(41,077,406)	(31,495,963)
ක්ෂයවීම් සහ ක්‍රමක්ෂයවීම්		(12,916,832)	-
වෙනත් වියදම්	09	(47,417,725)	(52,609,964)
එකතු කළ අගය මත බද්දට පෙර මෙහෙයුම් ලාභය/(අලාභය)		645,101,661	528,459,470
මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු		(50,522,187)	(34,287,991)
එකතු කළ අගය මත බද්දට පසු මෙහෙයුම් ලාභය/(අලාභය)		594,579,473	494,171,479
ආදායම් බදු වියදම්	10	(71,041,527)	(56,777,309)
ප්‍රවර්ධන වර්ෂය සඳහා ලාභය/(අලාභය)		523,537,946	437,394,170
		-	-
ලාභය බෙදී යන ආකාරය			
හිමිකරුවන්ට		523,537,946	437,394,170

ලාභය මත කොටසකට ඉපයීම

සාමාන්‍ය කොටසකට මූලික ඉපයීම

11

114

95

සී/ස ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව
විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

2012-12-31 දිනෙත් අවසන් වර්ෂය සඳහා

	සටහන්	31 දෙසැම්බර් 2012	31 දෙසැම්බර් 2011
කාලච්ඡේදයට අදාළ ලාභය		523,537,947	437,394,170
වෙනත් විස්තීර්ණ			
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් නැවත අගය - කිරීමෙන්		75,000,000	-
ලැබූ ලාභ සහ අලාභ		(41,218,299)	14,081,259
අඩු කලා : විස්තීර්ණ ආදායම් සඳහා වන බදු		-	-
කාලච්ඡේදයට අදාළ වෙනත් විස්තීර්ණ ආදායම් (බදු ගැලපු පසු)		33,781,701	14,081,259
කාලච්ඡේදයට අදාළ සමස්ත විස්තීර්ණ ආදායම්		557,319,648	451,475,429


සී/ස ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව

මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

2012 දෙසැම්බර් 31 දිනට

රුපියල්	අංකය	31 දෙසැම්බර් 2012	31 දෙසැම්බර් 2011	31 දෙසැම්බර් 2010
මුළු වත්කම්				
මුදල් හා මුදල් සාමාන්‍යයන්	13	2,083,895	4,187,439	743,023
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	14	597,885,163	1,076,338,028	2,043,037,449
බැංකුවල ඇති තැන්පතු	15	12,127,795	18,765,338	68,849,468
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු	16	4,682,667,852	3,166,309,928	2,463,488,994
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	17	1,272,853,648	1,347,629,145	1,237,589,540
මූල්‍ය ආයෝජන - කල් පිරෙන තෙක් දරා සිටින	18	10,000,000	588,656,399	-
මූල්‍ය ආයෝජන - විකිණීම සඳහා පවතින	19	135,661,047	176,879,346	162,793,752
අස්පෘෂ්‍ය වත්කම්		2,464,000	-	-
දේපල යන්ත්‍ර හා පිරිසහ	20	115,438,074	119,174,596	130,812,453
දේපල ආයෝජන	21	83,274,936	6,274,936	-
විලම්භිත බදු වත්කම්		108,274,803	108,274,803	108,274,803
වෙනත් වත්කම්	22	362,368,397	170,922,017	95,301,706
මුළු වත්කම්		7,385,099,610	6,783,411,975	6,310,891,188
වගකීම්				
බැංකුවලට ගෙවිය යුතු	23	20,393,216	29,102,927	52,018,029
ලාභ හෝ ආලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වගකීම්	24	52,000,000	-	-
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	25	488,184,471	548,587,000	572,438,738
නිකුත්කළ ණය සුරැකුම් හා වෙනත් ණය ගැනීම්	26	2,837,223,070	2,914,174,673	2,956,550,935
චරිතමාන බදු		84,090,918	13,885,657	(8,894,057)
වෙනත් වගකීම්	27	529,725,834	431,803,861	409,477,800
මුළු වගකීම්		538,187,672	529,725,834	3,981,591,445
හිමිකම්				
ප්‍රකාශිත ප්‍රාග්ධනය	28	3,440,679,279	3,440,679,279	3,440,679,279
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල		78,352,911	52,176,013	29,789,293
රඳවාගත් ඉපයුම්		(214,335,079)	(668,616,413)	(1,141,168,829)
වෙනත් සංචිත		68,784,990	21,618,978	-
මුළු හිමිකම්		3,373,482,101	2,845,857,857	2,329,299,743
මුළු වගකීම් සහ කොටස්කරුවන්ගේ අරමුදල් එකතුව		7,385,099,610	6,783,411,975	6,310,891,188
අසම්පවය වගකීම් හා කැපවීම්	29	600,000		

මෙම මූල්‍ය වාර්තා 2007 අංක 7 දරණ සමාගම් පනතේ අවශ්‍යතාවයට අනුකූල වේ.




ඩබ්.ඒ. සනත් විජේසිංහ

පෝෂ්ඨ කළමනාකරු - මූල්‍ය

මෙම මූල්‍ය වාර්තා සකස් කිරීම හා ඉදිරිපත් කිරීම අධ්‍යක්ෂකවරුන් වෙත පැවරෙන වගකීමකි.


අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙන් අත්සන් කළේ



ආරක්ෂිත දූතයායක
සභාපති



ඩබ්.ඒ. සනත් විජේසිංහ
අධ්‍යක්ෂ



ඒ. විජේසේකර
සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී

සී/ස ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව
මුදල් ප්‍රවාහ ප්‍රකාශය

Cash Flow Statement

2012-12-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

රුපියල්	සටහන්	2012 දෙසැම්බර් 31	2011 දෙසැම්බර් 31
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් මුදල් ප්‍රවාහ			
එකතු කළ අගය මත බද්දට පසු මෙහෙයුම් ලාභය/(අලාභය)		594,579,474	494,171,479
ගැළපීම් :			
බදු වලට පෙර ආදායමේ ඇතුළත් මුදල් නොවන අයිතම		4,624,164	8,114,996
මෙහෙයුම් වත්කම් වල වෙනස්වීම		(652,871,146)	(510,437,804)
මෙහෙයුම් වගකීම් වල වෙනස්වීම		159,724,705	79,352,170
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ශුද්ධ ආදායම		-	-
උපකාරක ණය සඳහා පොලී විශද්‍රව		-	-
පෙර වර්ෂය සඳහා ගැළපීම්		(29,695,405)	6,984,185
වෙනත්		-	-
සේවක අරමුදල් සඳහා සේවකගේ දායකත්වය		-	-
ආදායම් බදු ගෙවීම්		(71,041,527)	(56,777,309)
මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය		5,320,265	21,407,717
ආයෝජන ක්‍රියාකාරකම් වලින් මුදල් ප්‍රවාහ			
දේපල,පිරිසහන හා උපකරණ පවරා ගැනීම		(8,443,292)	(2,752,077)
දේපල,පිරිසහන හා උපකරණ විකිණීම		5,555,651	-
ආයෝජන සඳහා ප්‍රතිසාධනය කළ සටහන		-	(3,989)
මූල්‍ය ආයෝජන වල කලී පිරිම හා විකිණීම		-	-
අස්පෘෂ්‍ය වත්කම් පවරා ගැනීම		(2,464,000)	-
වෙනත්		-	-
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය		(5,351,641)	(2,756,066)
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් මුදල් ප්‍රවාහය			
උපකාරක ණය ආපසු ගෙවීම		-	(42,376,263)
උපකාරක ණය සඳහා පොලී ගෙවීම		-	-
ණයකර		-	-
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ශුද්ධ මුදල් ප්‍රවාහය		-	(42,376,263)
මුදල් හා මුදල් සමානයන් වල ශුද්ධ (අඩුවීම) / වැඩිවීම		(31,376)	(23,724,612)
වර්ෂය ආරම්භයේ මුදල් හා මුදල් සමානයන්		(6,150,150)	17,574,462
වර්ෂය අවසානයේ මුදල් හා මුදල් සමානයන්		(6,181,526)	(6,150,150)
මුදල් හා මුදල් සමානයන්			
බැංකු ශේෂ		2,083,895	4,187,439
බැංකු වලට ගෙවීම්		12,127,795	18,765,338
බැංකු වලට ගෙවීම්		(20,393,216)	(29,102,927)
		(6,181,526)	(6,150,150)

සී/ස ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව
හිමිකමේ වෙනස්වීම් දක්වන ප්‍රකාශනය

2012-12-31 දිනක අවසන් වර්ෂය සඳහා

රුපියල්	සාමාන්‍ය කොටස්	වෙන් කිරීම වූ ප්‍රාග්ධනය	ප්‍රමුඛ බැංකුවෙන් පැවරුණු දූෂිතාවය	ප්‍රත්‍යාගණන සංචිත	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	ආයෝජන අරමුදල	ආදායම් සංචිත	එකතුව
පැරණි GAAP අනුව ශේෂය 31.12.2010 දිනට	458,446,600	2,982,232,679	(2,166,190,408)	7,477,405	29,789,293	-	704,451,022	2,016,206,591
ප්‍රාග්ධන සුරැකුම්පත්වල ආයෝජන මැනීමේ ප්‍රතිපත්ති වෙනස්වීම							113,073,725	113,073,725
ප්‍රත්‍යාගණන සංචිතය ආදායම් සංචිතවලට මාරු කිරීම				(7,477,405)			7,477,405	-
රජයේ ප්‍රධානතාත් ක්‍රමක්ෂය							3,232,415	3,232,415
සංවර්ධන අරමුදල හිමිකමේ කොටසක් ලෙස මාරු කිරීම							196,787,012	196,787,012
නව GAAP අනුව ශේෂය 31.12.2010 දිනට	458,446,600	2,982,232,679	(2,166,190,408)	-	29,789,293	-	1,025,021,579	2,329,299,743
2011 වර්ෂය සඳහා ලාභය	-	-	-	-	-	-	451,475,429	451,475,429
පෙර වර්ෂ සඳහා ගැලපීම්	-	-	-	-	-	-	6,984,185	6,984,185
නව ගිණුම්කරණ ප්‍රමිත අනුව වගකීම් ගැලපීම							58,010,143	58,010,143
							1,025,000	1,025,000
							(936,643)	(936,643)
ආයෝජන සංචිත අරමුදලට මාරුකිරීම	-	-	-	-	-	21,618,978	(21,618,978)	-
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල මාරු කිරීම	-	-	-	-	22,386,720	-	(22,386,720)	-
ශේෂය 2011.12.31 දිනට	458,446,600	2,982,232,679	(2,166,190,408)	-	52,176,013	21,618,978	1,497,573,995	2,845,857,857
පෙර වර්ෂ සඳහා ගැලපීම්							(29,695,404)	(29,695,404)
2012 වර්ෂය සඳහා ලාභය							523,537,947	523,537,947
වෙනත් විස්තීර්ණ ආදායම් (බදු ගැලපූ පසු)							33,781,701	33,781,701
ආයෝජන සංචිත අරමුදලට මාරුකිරීම						47,166,012	(47,166,012)	-
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල මාරු කිරීම					26,176,898		(26,176,898)	-
ශේෂය 2012.12.31 දිනට	458,446,600	2,982,232,679	(2,166,190,408)	-	78,352,911	68,784,990	1,951,855,329	3,373,482,101

සී/ස ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව
කල්පිරීමේ පරතරය විශ්ලේෂණය

2012 දෙසැම්බර් 31 දිනට

රුපියල්	දින 7ට අඩු	දින 7-30 අතර	මාස 1-3 අතර	මාස 4-6 අතර	මාස 7-12 අතර	වර්ෂ 1-3 අතර	වර්ෂ 3-5 අතර	වර්ෂ 5 වැඩි	වර්ග නොකළ	එකතුව
මුදල් හා මුදල් සාමාන්‍යයන්	2,083,895	-	-	-	-	-	-	-	-	2,083,895
ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්	124,650,984	4,000,000	-	469,234,179	-	-	-	-	-	597,885,163
බැංකුවල ඇති තැන්පතු	12,127,795								-	12,127,795
ණය සහ ලැබිය යුතු දෑ - බැංකු		371,000,000	1,633,737,620	953,919,158	107,750,692	1,616,260,382				4,682,667,852
ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්	3,212,000	1,025,000	4,366,000	3,623,000	11,665,000	167,519,000	69,550,000	1,011,893,648		1,272,853,648
මූල්‍ය ආයෝජන - කල් පිරෙන තෙක් දරා සිටින	-	-	-	-	-	10,000,000	-	-	-	10,000,000
මූල්‍ය ආයෝජන - විකිණීම සඳහා පවතින	-	-	-	-	-	135,661,047	-			135,661,047
අස්පෘෂ්‍ය වත්කම්						2,464,000				2,464,000
දේපල යන්ත්‍ර හා පිරිසහ								115,438,074		115,438,074
දේපල ආයෝජන								83,274,936		83,274,936
විලම්භිත බදු වත්කම්								108,274,803		108,274,803
වෙනත් වත්කම්		270,655,257			84,527,281				7,185,859	362,368,397
මුළු වත්කම්	142,074,674	646,680,257	1,638,103,620	1,426,776,337	203,942,973	1,931,904,429	69,550,000	1,318,881,462	7,185,859	7,385,099,610
මුළු හිමිකම්	-	-	-	-	-	-	-	3,373,482,101		3,373,482,101
බැංකුවලට ගෙවිය යුතු	20,393,216									20,393,216
ලාභ හෝ ආලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වගකීම්		52,000,000								52,000,000
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	121,450,000	12,004,000	75,511,000	20,562,000	163,190,000	95,287,000			180,471	488,184,471
නිකුත්කළ ණය සුරැකුම් හා වෙනත් ණය ගැනීම්					43,396,000	58,871,000	1,327,023,000	1,407,933,070		2,837,223,070
පිරිනමන බදු					84,090,918					84,090,918
වෙනත් වගකීම්		419,389,080	77,514,802	-	-	4,664,256	3,866,030	24,291,666		529,725,834
මුළු වගකීම් සහ බොටස්කරුවන්ගේ අරමුදල්	141,843,216	483,393,080	153,025,802	20,562,000	290,676,918	158,822,256	1,330,889,030	4,805,706,837	180,471	7,385,099,610
කල්පිරීමේ පරතරය	231,458	163,287,176	1,485,077,818	1,406,214,337	(86,733,946)	1,773,082,173	(1,261,339,030)	(3,486,825,376)	7,005,388	-

04 ශුද්ධ පොලී ආදායම්

	2012	2011
පොලී ආදායම්		
භාණ්ඩාගාර බිලපත්	48,642,525	61,176,511
භාණ්ඩාගාර බැඳුම්කර	17,674,789	3,196,237
ප්‍රති මිලදී ගැනීම් - ආයෝජන	12,958,373	87,101,074
ආයෝජන බැංකු	467,207,454	280,481,098
සුරකුම්පත්	7,090,656	5,100,833
වාණිජපත්	49,550,038	7,356,924
ප්‍රමුඛ ගනුදෙනුකරුවන්ගෙන් ලද ණය පොලී ආදායම්	48,710,496	53,720,710
කල් බදු	3,892,738	-
තැන්පතු ශේෂය මත ණය	51,143	1,123,209
කුලී පිට ගැනුම්	884,228	-
ලබා දුන් ණය - POS	78,278,991	70,998,274
පොලී ආදායම් - පෙරින් පෙර ණය	792,982	1,647
පොලී ආදායම්- සේවක ණය	551,482	-
පුද්ගලික ණය	1,574,063	-
තනිපුද්ගල හා සංස්ථාපිත ණය	1,118,258	236,056
පොලී ආදායම්- ක්ෂුද්‍ර මුද්‍රා සංවර්ධන ණය	3,479,021	148,356
මුළු පොලී ආදායම්	742,457,238	570,640,929
පොලී වියදම්		
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	22,808,504	12,802,514
ආයෝජකයින්ට (ප්‍රමුඛ බැංකුව)	10,347,375	17,769,294
නිකුත්කළ ණය පුරුකුම්	65,200,719	65,013,327
වෙනත් ණය ගැනීම්	40,483,801	42,246,311
මුළු පොලී වියදම්	138,840,399	137,831,447
	603,616,839	432,809,482

05 ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම

	2,012	2,011
ගාස්තු සහ කොමිස් ආදායම		
ඉතුරුම් කොමිස ආදායම්	3,938	3,564
ප්‍රලේඛන ගාස්තු	18,800	85,734
ප්‍රලේඛන ගාස්තු - ක්ෂුද්‍ර මුද්‍රා සංවර්ධන ණය	72,177	-
ප්‍රලේඛන ගාස්තු - කල් බදු	359,250	-
ප්‍රලේඛන ගාස්තු - කුලී පිට ගැනුම්	66,862	113
ගැරන්ටි මත කොමිස ආදායම්	50,667	-
පසු දාතම් කළ රෙකර්ඩ් මත කොමිස ආදායම්	4,268	-
ප්‍රලේඛන ගාස්තු - පුද්ගලික ණය	70,550	-
ප්‍රලේඛන ගාස්තු - තනිපුද්ගල හා සංස්ථාපිත ණය	27,650	-
සැකසුම ගාස්තු - කුලී පිට ගැනුම්	16,500	-
කපාහරින ලද ණය අයබර්ම්	941,780	2,708,646
සැකසුම ගාස්තු - ණය	47,700	-
පිරික්සුම ගාස්තු	180,762	-
කල් බදු කොමිස ආදායම්	264	-
වෙනත් ආදායම් - ජාතික සංවර්ධන භාරකාර අරමුදල	-	28,004
	1,861,168	2,826,061
ගාස්තු සහ කොමිස් වියදම්		
උපදේශක ගාස්තු	1,314,688	9,999
වෘත්තීමය ගාස්තු	119,245	162,500
නීති ගාස්තු	2,527,263	3,867,342
ඔප්පු සඳහා ගාස්තු - SLSB	2,000,000	2,000,000
අයිතිය සෙවීම ගාස්තු	70,640	3,192
බැංකු ගාස්තු	148,233	-
ණය තොරතුරු කාර්යාලය ගාස්තු	177,851	4,513
ලේඛන කටයුතු පිළිබඳ ගාස්තු	3,920	-
ලියාපදිංචි කිරීම ගාස්තු - කල් බදු	250,000	-
නිරවුල් කිරීම ගාස්තු - නීති	60,000	-
	6,671,840	6,047,546
	(4,810,672)	(3,221,485)

06 අනෙකුත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)

	2012	2011
දේපල,පිරිසහ හා උපකරණ විකිණීම	2,886,484	-
රජයේ ප්‍රදාන		936,643
ලාභාංශ ආදායම්	7,112,444	144,935
විවිධ ආදායම්	9,000	34,573
ආදායම් නුවරඑළිය නිවාඩු නිකේතනය	216,000	65,500
බස් රථයෙන් ලද ආදායම	296,215	207,160
වගා ආදායම්	180,000	-
කපාහරින ලද ශාය අයකිරීම්	961,007	836,634
	11,661,150	2,225,444

07 ණය හානිය සහ වෙනත් අලාභ සඳහා වූ හානිකරණය නැවත ගැලපීම

	2012	2011
හානිකරණය - ක්ෂුද්‍ර මුද්‍රා	13,570,554	3,483,868
හානිකරණය - ප්‍රමුඛ	(145,691,724)	(185,130,666)
	(132,121,170)	(181,646,798)

08 සේවක මණ්ඩල වියදම්

	2012	2011
සේවක වැටුප්	30,752,800	20,123,657
සේවක අරමුදල් සඳහා සේවනායුතු දායකත්වය	3,453,754	2,903,670
අනෙකුත් වියදම්	6,870,852	8,468,635
	41,077,406	31,495,963

09 අනෙකුත් වියදම්

	2012	2011
සභාපති / අධ්‍යක්ෂ සඳහා පාරිශ්‍රමිකය	2,909,316	2,421,600
විගණකයන්ගේ පාරිශ්‍රමිකය	105,600	103,688
වෘත්තීමය ගාස්තු	10,714	275,000
දේපල,පිරිසහ හා උපකරණ ක්‍රම වීම්	7,510,647	8,114,997
කාර්යාල පරිපාලන හා ප්‍රස්ථාපන වියදම් වෙනත්	36,881,448	41,694,679
	47,417,725	52,609,964

10 බදු වියදම්

	2012	2011
වර්තමාන ආදායම් බදු ගෙවීම්		
ප්‍රවර්ධන වර්ෂය සඳහා	71,041,527	56,777,309
පූර්ව වර්ෂ වෙන් කිරීම	-	-
විලම්බිත බදු වියදම		
විලම්බිත බදු ආපසු හැරීම	-	-
	71,041,527	56,777,309

11 සාමාන්‍ය කොටසකට මූලික ඉපයීම

	2012	2011
සාමාන්‍ය කොටස් හිමිකරු ආගෝජනය යටතේ ආදායම	523,537,947	437,394,170
සාමාන්‍ය කොටස් හිමිකරු බර තැබූ සාමාන්‍ය කොටසකට මූලික ඉපයීම	4,584,466	4,584,466
සාමාන්‍ය කොටසකට මූලික ඉපයීම	114	95

12 විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් නැවත අගය - කිරීමෙන්

	2012	2011
කොටස් ආයෝජන වෙන් කිරීම	75,000,000	-

13 මුදල් හා මුදල් සාමාන්‍යයන්

	2012	2011
මුදල්	2,083,895	4,187,439
2,083,895	4,187,439	

14 ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්

	2012	2011
රජයේ භාණ්ඩාගාර බිල්පත්	-	-
රජයේ භාණ්ඩාගාර බැඳුම්කර	469,234,179	701,745,471
ප්‍රතිමුද්‍රිත ගැනීම් හිමිකරු මත භාණ්ඩාගාර බිල්පත්	128,650,984	374,592,557
597,885,163	1,076,338,028	

15 බැංකුවල ඇති තැන්පතු

	2012	2011
මහජන බැංකුව - 1	120,967,003	2,521,851
මහජන බැංකුව - 2	(135,070,372)	75,373
මහජන බැංකුව - පැරණි	75,373	1,761,606
මහජන බැංකුව - නව	3,404,776	3,833,612
ලංකා බැංකුව	1,389,560	211,421
1001-52536877	32,165	32,165
1001-32536876	30,375	30,375
1001-72536881	30,669	30,669
1001-52536882	29,867	29,867
1001-32536883	71,076	71,076
1001-6002189	34,963	34,963
1001-6002212	101,688	101,688
1001-6002235	30,652	30,652
මුද්දර අග්‍රිමය	-	20
කැඳවුම් තැන්පතු	21,000,000	10,000,000
12,127,795	18,765,338	

16 ණය සහ ලැබිය යුතු දෑ - බැංකු

	2012	2011
ස්ථාවර තැන්පත් - මහජන බැංකුව	2,570,613,696	1,253,768,581
ස්ථාවර තැන්පත් - ලංකා බැංකුව	973,491,638	827,309,714
ස්ථාවර තැන්පත් - ජාතික ඉතිරි කිරීම් බැංකුව	965,662,866	852,652,549
ස්ථාවර තැන්පත් - ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	172,899,653	232,579,084
	4,682,667,852	3,166,309,928

17 ණය සහ ලැබිය යුතු දෑ - අනෙකුත් ගනුදෙනුකරුවන්

	2012	2011
දළ ණය සහ ලැබිය යුතු දෑ (අඩුකලා):	2,528,664,389	2,735,914,916
විශේෂිත වත්කම්	(1,251,353,658)	(1,382,027,002)
සාමාන්‍ය වත්කම්	(4,457,083)	(6,258,768)
	1,272,853,648	1,347,629,145

17 A. විශ්ලේෂණය

	2012	2011
නිෂ්පාදිතය මත		
POS ජාතික සංවර්ධන භාරකාර අරමුදල - සක්‍රීය	845,877,669	1,190,172,604
කුම්භ ශාය - ප්‍රමුඛ	181,754,133	-
සේවක ශාය	330,833	283,001
විශේෂ ශාය - සේවක	587,456	764,858
තැන්පතු රෙජිස්ට්‍රාර් මත ශාය	9,532,200	928,121
ශාය - දොරිත් දොර	9,386,014	2,851,485
කුසුදු මුද්‍රා සංවර්ධන ශාය	83,445,001	15,639,373
පුද්ගලික ශාය - රාජ්‍ය හා පෞද්ගලික සේවක	25,405,738	-
ප්‍රමුඛ බැංකු තැන්පතු රෙජිස්ට්‍රාර්	1,474,000	-
තනිපුද්ගල හා සංස්ථාපිත ණය	17,014,069	-
සක්‍රීය - සේවක බහුකාර්ය ණය	12,371,710	1,250,000
කල්පසු වූ ශාය	5,827,993	55,143,665
උප ප්‍රාමාණික ණය	1,283,142	115,295,172
අලාභ ගණය	27,241,088	-
ප්‍රමුඛ බැංකු ශාය	1,207,379,263	1,353,586,636
ලැබිය යුතු ලීසිං	69,133,732	-
ලැබිය යුතු කල්පසු	13,390,145	-
	2,528,664,389	2,735,914,916

B. වර්ෂය තුළ තනි හා සාමූහික අපනයන අයකිරීම් වල සංවලනය

	2012	2011
තනි අපනයන අයකිරීම		
ආරම්භක ශේෂය - ජනවාරි 1 දිනට	1,382,027,002	1,420,126,186
අයකිරීම/(ආපසු ලිවීම) ආදායම් ප්‍රකාශය	(135,775,593)	(40,560,396)
වර්ෂය තුළ ශුද්ධ ආපසු ලිවීම	(353,858)	-
අනෙක් සංවලනය	5,456,107	2,461,212
අවසාන ශේෂය - දෙසැම්බර් 31 දිනට	1,251,353,658	1,382,027,002
සාමූහික අපනයන අයකිරීම		
ආරම්භක ශේෂය - ජනවාරි 1 දිනට	6,258,768	11,143,091
අයකිරීම/(ආපසු ලිවීම) ආදායම් ප්‍රකාශය	(1,801,685)	(4,884,323)
වර්ෂය තුළ ශුද්ධ ආපසු ලිවීම	-	-
අනෙක් සංවලනය	-	-
අවසාන ශේෂය - දෙසැම්බර් 31 දිනට	4,457,083	6,258,768
	1,255,810,741	1,388,285,770

18 කල්පිරීම තෙක් තැබූමුල්‍ය ආයෝජන (ශ්‍රී ලංකා රජයේ සරුකුම්පත් අඩු කළ පසු)

	2012	2011
ප්‍රාග්ධන සුරැකුම්පත්	-	-
ණය සුරැකුම් පත් - වාණිජපත්	10,000,000	588,656,399
වෙනත්	171,594,500	171,594,500
(අඩු කළ): අපනයන අයකිරීම	(171,594,500)	(171,594,500)
	10,000,000	588,656,399

A. වර්ෂය තුළ තනි හා සාමූහික අපනයන අයකිරීම් වල සංවලනය

	2,012	2,011
ආරම්භක ශේෂය - ජනවාරි 1 දිනට	171,594,500	171,594,500
අයකිරීම/(ආපසු ලිවීම) ආදායම් ප්‍රකාශය	-	-
වර්ෂය තුළ ශුද්ධ ආපසු ලිවීම	-	-
අනෙක් සංවලනය	-	-
අවසාන ශේෂය - දෙසැම්බර් 31 දිනට	-	-
	171,594,500	171,594,500

19 විනිශ්චය කෙරුණු මූල්‍ය ආයෝජන (ශ්‍රී ලංකා රාජ්‍ය සංරක්ෂණ අඩු කළ පසු)

	2,012	2,011
ප්‍රාග්ධන සුරැකුම්පත්	178,137,231	219,355,530
ණය සුරැකුම්	-	-
වෙනත්	-	-
(අඩු කළ): අපහායන අයකිරීම	(42,476,184)	(42,476,184)
	135,661,047	176,879,346

වර්ෂය තුළ තනි හා සාමූහික අපහායන අයකිරීම් වල සංවලනය

	2,012	2,011
ආරම්භක ශේෂය - ජනවාරි 1 දිනට	42,476,184	42,476,184
අයකිරීම/(ආපසු ලිවීම) ආදායම් ප්‍රකාශය	-	-
වර්ෂය තුළ ගුද්ධ ආපසු ලිවීම	-	-
අනෙක් සංවලනය	-	-
අවසාන ශේෂය - දෙසැම්බර් 31 දිනට	-	-
	42,476,184	42,476,184

19 A. විකුණු කොටස්

ආයෝජිත සමාගම	ප්‍රමාණය	මුළු වියදම	කොටස ක වියදම	වෙළඳ පළ මිල (අඩු වියදම)	අපහායන	ගෙවන ලද ප්‍රාග්ධනය (රු.000')	වෙළඳ පළ මිල	වෙළඳ පළ වටිනාකම
ජාතික සංවර්ධන බැංකුව	13,800	970,956.00	70.36			1,032,931.00	137.90	1,903,020.00
කොමර්ෂල් බැංකුව	195	7,135.00	36.59			2,329,312.00	103.00	20,085.00
සී/ස ලංකා ඔරිකල් ලීම් සමාගම	200	855.00	4.28			475,200.00	53.80	10,760.00
සමීපත් බැංකුව	2,794	83,221.00	29.79			1,581,654.00	200.50	560,197.00
සී/ස වත්ත ගුණාපරාමය	17,000	176,184.00	10.36	10.36	176,184.00	654,816.50	0.80	13,600.00
වට්ටල ජලානලීන	4,000	20,288.00	5.07			310,000.00	11.90	47,600.00
සී/ස ලංකා සංරක්ෂණ	5,000	128,334.00	25.67			300,000.00	62.00	310,000.00
සී/ස වුත්ස් එම්කො හොටල	4,000	34,983.00	8.75			1,112,879.00	74.00	296,000.00
සී/ස කැලණි වැලි ජලානලීන	5,500	198,121.00	36.02			340,000.00	80.00	440,000.00
සී/ස පුරාණකාන්ත ජලානලීන	100	2,666.00	26.66			550,000.00	38.80	3,880.00
සී/ස එයිට්කන් ස්පෝර්ස් සහ සමාගම	18,000	160,364.00	8.91			2,135,140.00	73.10	1,315,800.00
සී/ස පැන් එම්කො බැන්කිං කොමර්ෂල්	6,865,666	47,952,793.00	6.98			1,106,404.00	19.00	130,447,654.00
		49,735,900.00			176,184.00			135,368,596.00

වෙනත් විකුණු

ආරම්භක ශේෂය

වෙනත් විකුණු - 2011

176,184.00

-

නොවිකුණු කොටස්

ආයෝජිත සමාගම	ප්‍රමාණය	මුළු වියදම	කොටස ක වියදම	අපහායන	ගෙවන ලද ප්‍රාග්ධනය (රු.000')
ලුම්බ මර්චන්ට් කොමර්ෂල්	500,000	5,000,000	10	5,000,000	29,411.76
ලුම්බ සිංගප්පූරුවේ ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්	230,000	2,300,000	10	2,300,000	28,750.00
ජනකේති ලුම්බ	2,500,000	25,000,000	10	25,000,000	29,069.77
ජනකේති කේෂ්වර්	1,000,000	10,000,000	10	10,000,000	28,571.43
සහ තොරතුරු කාර්යාලය	1,643	164,300	100	164,300	16,400.00
	4,231,643	42,464,300		42,464,300	
		92,200,200			

20 දේපල පිරිසක හා උපකරණ

	ඉඩම් හා ගොඩනැගිලි	මෝටර් රථ වාහන	පරිගණක සහ සන්නිවේදන උපකරණ	කාර්යාලීය උපකරණ	දුරකථන උපකරණ	ගෘහ භාණ්ඩ හා සවි කිරීම්	මුළු එකතුව
2012							
පිරිවැය							
ආරම්භක ශේෂය - ජනවාරි 1 දිනට	99,892,000	35,641,267	7,880,029	7,219,035	252,099	6,310,492	157,194,922
එකතු කිරීම්	2,093,479	-	4,171,068	925,305	18,000	385,135	7,592,987
අලෙවි/මාරු කිරීම	(2,000,000)	(5,225,000)	-	835,055	-	15,249	(6,374,696)
අවසාන ශේෂය - දෙසැම්බර් 31 දිනට	99,985,479	30,416,267	12,051,097	8,979,395	270,099	6,710,876	158,413,213
(අඩු කළ): එකතු කර ක්ෂය වීම							
ආරම්භක ශේෂය - ජනවාරි 1 දිනට	-	23,530,147	5,415,314	5,141,866	187,568	3,745,431	38,020,326
එකතු කිරීම්	-	3,586,036	1,729,493	989,456	51,720	1,153,943	7,510,647
අලෙවි/මාරු කිරීම	-	(2,659,334)	71,780	31,720	-	-	(2,555,834)
අවසාන ශේෂය - දෙසැම්බර් 31 දිනට	-	24,456,848	7,216,587	6,163,042	239,288	4,899,373	42,975,139
(අඩු කළ): අපහායන අයකිරීම්	-	-	-	-	-	-	-
ශුද්ධ පොත් අගය - 2012 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	99,985,479	5,959,418	4,834,510	2,816,353	30,811	1,811,503	115,438,074
2011							
පිරිවැය - වෙළඳ පළ වටිනාකම							
ආරම්භක ශේෂය - ජනවාරි 1 දිනට	99,505,000	35,641,267	7,862,029	6,989,505	248,299	4,196,745	154,442,845
එකතු කිරීම්	387,000	-	18,000	229,530	3,800	2,113,747	2,752,077
අවසාන ශේෂය - 2011 දෙසැම්බර් 31 දිනට	99,892,000	35,641,267	7,880,029	7,219,035	252,099	6,310,492	157,194,922
(අඩු කළ): එකතු කර ක්ෂය වීම							
ආරම්භක ශේෂය - ජනවාරි 1 දිනට	-	19,481,715	3,447,615	4,171,474	137,718	2,761,808	30,000,330
එකතු කිරීම්	-	4,048,432	1,967,699	970,392	49,850	983,623	8,019,996
අලෙවි/මාරු කිරීම	-	-	-	-	-	-	-
අවසාන ශේෂය - 2011 දෙසැම්බර් 31 දිනට	-	23,530,147	5,415,314	5,141,866	187,568	3,745,431	38,020,326
(අඩු කළ): අපහායන අයකිරීම්	-	-	-	-	-	-	-
ශුද්ධ පොත් අගය - 2011 දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	99,892,000	12,111,120	2,464,715	2,077,169	64,531	2,565,061	119,174,596

21 දේපල ආයෝජන

පිරිවැය මත දේපල ආයෝජන

	2012	2011
පිරිවැය		
ආරම්භක ශේෂය - ජනවාරි 1 දිනට	6,559,936	6,559,936
එකතු කිරීම්	77,000,000	-
අඩු කළ	-	-
ගැලපීම්	-	-
දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	83,559,936	6,559,936
(අඩු කළ): එකතු කර ක්ෂය වීම		
ආරම්භක ශේෂය - ජනවාරි 1 දිනට	(285,000)	(190,000)
එකතු කිරීම්	-	(95,000)
අඩු කළ	-	-
ගැලපීම්	-	-
දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	(285,000)	(285,000)
(අඩු කළ): අපහායන අයකිරීම්		
ශුද්ධ පොත් අගය - දෙසැම්බර් 31 දිනට අවසාන ශේෂය	83,274,936	6,274,936

22 අංතකූත් වත්කම්

	2012	2011
අය විය යුතු පොළී		
රජයේ සුරැකුම්පත්	12,857,916	19,626,888
බැංකුවල ඇති තැන්පතු	253,649,706	107,580,347
වෙනත් ගනුදෙනුකරුවන්	4,147,635	12,733,963
තැන්පතු හා කලින් ගෙවීම්	84,527,281	23,794,259
විවිධ ණයභාගීන්	87,659	88,358.85
ප්‍රමුඛ බැංකුවෙන් පවරා දුන්	18,076,002	19,037,008.21
සමථකතව පත් කිරීමට යටත් විඥම්	7,098,200	7,098,200
මුළු දළ	380,444,398	189,959,025
(අඩු කළ): අපහායන අයකිරීම්	(18,076,001)	(19,037,008)
	362,368,397	170,922,017

23 බැංකුවලට ගෙවිය යුතු

	2012	2011
බැංකු අයිරාව	20,393,216	29,102,927
	20,393,216	29,102,927

24 ලාභ හෝ ආලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වගකීම්

	2012	2011
ප්‍රති වකිණීම	52,000,000	-

25 වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු

	2012	2011
ක්‍රමානුකූල පිරිවැය	488,184,471	548,587,000

A. විශ්ලේෂණය

	2012	2011
නිෂ්පාදනය මත		
ඉතුරුම් තැන්පතු	77,585,583	68,922,992
බාල වයස් කාර නැන්පතු	17,483,312	4,455
කාන්තා නැන්පතු	2,911,809	-
පෞෂ්ටික පුරවැසි	3,767,123	-
ශක්ති	3,461,528	-
දොරින් දොර	6,866,537	-
මරණ නැන්පත්කරු	1,556	-
ස්ථාවර තැන්පතු	167,500,214	141,502,592
භාණ්ඩාගාර බැඳුම්කර බැඳී තැන්පත්	17,178,031	38,850,226
අක්‍රීය තැන්පත්	33,972	8,315
ප්‍රමුඛ තැන්පතු	191,394,806	299,298,420
	488,184,471	548,587,000

26 නිකුත්කළ ණය සුරැකුම් හා වෙනත් ණය ගැනීම්

	2012	2011
ණය සුරැකුම්		
නොසුරැකුණු උපකාරක ණයකර	890,174,300	750,059,100
විභාජනය තුරු නොසුරැකුණු උපකාරක ණයකර	410,277,200	550,592,400
	1,300,451,500	1,300,651,500

සටහන

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2007 වර්ෂයේ දෙසැම්බර් 03 වෙනි දින පුවත්පත් නිවේදනය අනුව සංස්ථාපිත හා ආයතනික ආයෝජකයන්ගේ/තැන්පතු හමියන්ගේ රුපියල් 100.000/- ඉක්මවන වගකීම්, වසර 10 කින් කල්පිරෙන (පරිණත කාලයක්) සුරැකුම් රහිත හා යටත් ශාසකර බවට පරිවර්තනය කරනු ලැබේ. එම මුදල සඳහා 5% ක වාර්ෂික පොලී අනුපාතය හෝ වාර්ෂික භාණ්ඩාගාර බිල්පත් එළඳුණි අනුපාතය යන දෙකෙන් අඩු අනුපාතය මත පොලී ගණනය කර එකතු කරනු ලැබේ.

වෙනත් ණය ගැනීම්

ප්‍රමුඛ ශාස ගැනීම්	128,838,649	187,828,853
ශ්‍රී ලංකා රජයෙන් ශාස ගැනීම් (IDA ශාස) - ජාතික සංවර්ධන භාරකාර අරමුදල	19,273,149	25,697,532
ශ්‍රී ලංකා රජයෙන් ශාස ගැනීම් (KFW ශාස) - ජාතික සංවර්ධන භාරකාර අරමුදල	55,916,466	67,253,482
ආසියානු සංවර්ධන බැංකුවේ ශාස - ක්ෂුද්‍ර මුදල්	1,332,743,305	1,332,743,305
	1,536,771,570	1,613,523,173
	2,837,223,070	2,914,174,673

27 අනෙකුත් වගකීම්

	2,012	2,011
ගෙවිය යුතු පොලී (27.A)	419,389,080	332,951,359
විශදම් සඳහා ශාසනිකයෝ (27. B)	78,141,619	76,389,526
ප්‍රමුඛ වගකීම් (27.C)	24,291,666	17,291,771
අන්තර් ශාස ගිණුම්	(626,817)	
විවිධ ශාසනිකයෝ (27.D)	4,664,256	1,273,499
විශ්‍රාම ප්‍රතිලාභ වගකීම් (27.E)	3,866,030	3,897,706
	529,725,834	431,803,861

27 A. ගෙවිය යුතු පොළී

	2,012	2,011
ඉතුරුම් තැන්පතු	1,219,455	1,240,078
ස්ථිර තැන්පත්	6,740,039	3,767,820
භාණ්ඩාගාර බැඳුම්කර බැඳි තැන්පත්	768,809	124,358
ප්‍රමුඛ තැන්පතු	167,609,857	157,879,256
ආයතන ගැනීම්	5,511,276	5,223,047
කල්පිරුණු ණයකර ආපසු ගෙවීම	199,859,690	134,658,971
ගෙවිය යුතු පොළී - ආයෝජකයින්	36,348,932	29,572,199
ගෙවිය යුතු - ප්‍රසාද පොළී	485,631	485,631
ප්‍රති විකිණීම් - පොළී	845,392	-
	419,389,080	332,951,359

27 B. විශදුම් සඳහා ණයගිණියෝ

	2012	2011
සාමූහික ගිවිසුමට අනුව වැටුප් සඳහා වෙන් කිරීම්	5,000,000	-
සේවක අර්ථසාධක අරමුදලට ගෙවියයුතු	418,003	317,341
සේවක නියුක්ති භාරකාර අරමුදලට ගෙවියයුතු	62,175	45,051
උ වී ගෙ - ගෙවියයුතු	34,318	2,008
ගෙවියයුතු-ජල බිල්පත	35,892	22,812
ගෙවියයුතු-ආරක්ෂක වියදම්	262,948	171,907
ගෙවියයුතු - විදුලි වියදම්	263,785	209,717
ගෙවියයුතු-ගොඩනැගිලි නඩත්තුව	-	36,557
ගෙවියයුතු-පොදු දුරකථන	47,884	90,961
ගෙවියයුතු-විද්‍යුත් තැපෑල/අන්තර්ජාල	2,327	3,184
ගෙවියයුතු-ජංගම දුරකථන	80,000	-
ගෙවියයුතු-මුද්දරබදු	359,866	2,450
ගෙවියයුතු-රැඳවුම් බද්ද	21,119	29,556
විවිධ ණයගිණි	301,000	401,320
ගෙවියයුතු-විගණන ගාස්තු	82,188	132,188
ගෙවියයුතු-සැපයුම්කරුවන්	4,065,158	3,320,505
ගෙවියයුතු-එකතු කළ අගය මත බද්ද (මූල්‍ය සේවා)	51,967,546	56,606,703
ගෙවියයුතු-පුවත්පත් හා වාර සඟරා	108,144	-
හඳුනා නොගත් තැන්පතු	308,150	308,150
භීරු ගිණුම්	2,788,000	2,788,000
අවිනිශ්චිත ණයගිණියෝ	6,055,000	6,055,366
උපචිත වියදම්	3,312,015	3,648,210
අවිනිශ්චිත නිෂ්කාශන ගිණුම්	2,180,371	1,964,964
අවිනිශ්චිත ණය ගිණියෝ	305,733	192,577
ගෙවියයුතු-බදු උපදේශක	80,000	40,000
	78,141,619	76,389,526

27 C. ප්‍රමුඛ වගකීම්

	2012	2011
ප්‍රමුඛ බැංකුවෙන් පැවරුණු අනෙකුත් වගකීම්	-	-
ප්‍රමුඛ බැංකුවෙන් පවරාගත් අවිනිශ්චිත නිෂ්කාශණ ගිණුම් - පැරණි	122,000	-
ප්‍රමුඛ බැංකුවෙන් පවරාගත් අවිනිශ්චිත නිෂ්කාශණ ගිණුම් - නව	-	-
ප්‍රමුඛ බැංකුවෙන් පවරාගත් ගෙවිය යුතු වැඩිපුර ශාස අයකර ගැනීම්	-	-
ප්‍රමුඛ බැංකුවෙන් පැවරුණු අවිනිශ්චිත ශාසනිකයෝ	-	-
ප්‍රමුඛ බැංකුවෙන් පැවරුණු තීරු ගිණුම්	17,071,466	10,193,571
ශාස සමථයට පත් කිරීම සඳහා ලද මුළු මුදල්	7,098,200	7,098,200
ප්‍රමුඛ බැංකුවෙන් පැවරුණු විශ්‍රාම පාරිභෝගිකයන්	-	-
	24,291,666	17,291,771

27 D. විවිධ ශාසනිකයෝ

	2012	2011
කාර්ය මණ්ඩලයෙන් රැස් කළ වැන්දඹු හා අනන්තරු අරමුදල්	939,692	597,335
සේවක ඇප තැන්පත් -ජාතික සංවර්ධන භාරකාර අරමුදල	10,000	47,000
ආපසු ගෙවිය යුතු තැන්පත් - වෙනත්	99,649	1,500
සේවක ඇප තැන්පත්	157,500	-
බරපතල රෝග සඳහා සේවක අරමුදල	113,600	97,575
තීරු ගිණුම් - ශාස	1,485,407	175,000
ගෙවිය යුතු ගාස්තු - ශාස තොරතුරු කාර්යාංශය	94,600	14,677
ගෙවිය යුතු මුදල් පිරිවැය - දිවි සෙවණ තැන්පතු	27,502	14,405
ගෙවිය යුතු මුදල් පිරිවැය - ශක්ති ද්‍රව්‍ය	563	563
ගෙවිය යුතු ණය ආරක්ෂණ ප්‍රතිපත්ති ගිණුම	267,005	-
ගෙවිය යුතු එකතු කළ අගය මත බද්ද (රක්ෂණ)	340,468	-
රක්ෂණ වාරික රැස්කිරීමේ ගිණුම	16,277	16,277
හඳුන්වා දීමේ ගාස්තු	2,825	-
දිරිදිමනා සඳහා වෙන් කිරීම්	1,109,167	309,167
	4,664,256	1,273,499

27 E. විශ්‍රාම ප්‍රතිලාභ වගකීම්

	2012	2011
විශ්‍රාම පාරිභෝගිකයන් සඳහා වෙන් කිරීම	2,100,626	2,132,302
විශ්‍රාම වැටුප් අරමුදල	1,765,404	1,765,404
	3,866,030	3,897,706

විශ්‍රාමක පාරිභෝගික වගකීම් තක්සේරු කිරීමේදී බැංකුව විසින් අනුගමනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 19 හි විධිවිධාන අනුකූලව PCU ආකාරයටය. එ අනුව කළමනාකාරිත්වය විසින් විශ්‍රාමක පාරිභෝගික වගකීම් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් හඳුන්වා දී ඇති එක්සේල් සම්කරණය භාවිතයෙන් තක්සේරු කරන ලදී. එම ගණනය කිරීමට අනුකූලව 2012 දෙසැම්බර් මස 31 වන දිනට අදාළ විශ්‍රාමක පාරිභෝගික වගකීම් රුපියල් මිලියන 1.1ක් විය. එනමුත් විශ්‍රාමක පාරිභෝගික පනතට අනුව එම අගය වඩා වැඩි අගයක් වුනු අතර (රුපියල් මිලියන 2.1 ක්), එය එම වනවිටත් ගිණුම්කරණ පොත් වල සටහන්ව තිබිණි. මෙම සන්දර්භය තුළදී සැබෑ වගකීම්, විශ්‍රාමක පාරිභෝගික පනතට අනුව ඇතිවන බැවින් කළමනාකාරිත්වය විසින් මධ්‍යස්ථ විධානමය අනුගමනය කරමින් එම වෙන්කිරීම ප්‍රතිසටහන් නොකිරීමට තීරණය කරන ලදී.

28 ප්‍රකාශිත ප්‍රාග්ධනය/පැවැරූ ප්‍රාග්ධනය

	2012	2011
රු.100/- බැගින් සාමාන්‍ය කොටස් 7ක් සඳහා දායකත්ව කොටස්	700	700
වෙන් කිරීම සඳහා වූ ප්‍රාග්ධනය (සටහන් 31)	2,982,232,679	2,982,232,679
ප්‍රමුඛ බැංකුවේ රාජ්‍ය ආයතනයන්ට අයත් තැන්පතුවලින් රු.100 බැගින් වූ සාමාන්‍ය කොටස් 4,584,459කට මාරු කිරීම	458,445,900	458,445,900
	3,440,679,279	3,440,679,279

29 සම්භව්‍ය වගකීම් සහ කැපවීම්

	2012	2011
ඇප	600,000.00	

30 ශේෂ පත්‍ර දිනට පසු සිදු වීම්

මූල්‍ය ප්‍රකාශන වලින් හෙලිදරව් කිරීම හා ගැලපීම් සඳහා සැලකිය යුතු මට්ටමේ සිදු වීමක් ශේෂ පත්‍ර දිනෙන් පසුව සිදු වී නොමැත.

31 විභජනයට අපේක්ෂිත ප්‍රාග්ධනය

,විභජනයට අපේක්ෂිත ප්‍රාග්ධනය, ශිෂ්‍යමත් නියෝජනය වන්නේ ශ්‍රී ලංකා රජයේ මහා භාණ්ඩාගාරය වෙත කොටස් වශයෙන් නිකුත් කළ යුතු මුදලය.

32 ව්‍යවස්ථාපිත සංචිත අරමුදල

1988 අංක 30 දරණ බැංකු පනතින් හා 1995 අංක 33 දරණ සංශෝධිත බැංකු පනතෙහි 20 (1) කොටසේ 76(ඒ)(1) වගන්තියට අනුව බද්දට පසු හා ලාභාංශ වලට ප්‍රථම ලාභයෙන් 5% ක ප්‍රමාණයකින් ප්‍රාග්ධන සංචිත අරමුදල ඇති කරන ලදී.

33 අධ්‍යක්ෂවරයාගේ බැංකුව සමඟ ඇති කොන්ත්‍රාත්තුවක බැඳීම

බැංකුවේ සභාපති පහත දැක්වෙන ආයතනයන්හි අධ්‍යක්ෂක වේ.

අධ්‍යක්ෂවරයාගේ නම	ආයතනයේ නම	සම්බන්ධතාවය
ආරියතිලක දහනායක මහතා	සමුපකාර රක්ෂණ සමාගම	අධ්‍යක්ෂ
ආරියතිලක දහනායක මහතා	සී/ස බෙලිඅත්ත විවිධ සේවා සමුපකාර සමිතිය	සභාපති

34 සම්බන්ධිත පාර්ශව ගනුදෙනු

(A) විමර්ශනයට භාජනය වන කාලය තුළ බැංකුව සී/ස සමුපකාර රක්ෂණ සමාගම සමඟ පහත දැක්වෙන ගනුදෙනු සිදු කොට ඇත.

- සමාගමේ නම :- සී/ස බෙලිඅත්ත විවිධ සේවා සමුපකාර සමිතිය
- සම්බන්ධිත පාර්ශව :- සභාපති
- මේ දක්වා ගත් ණය :- Rs.6,830,000/-
- 2012 වර්ෂය තුළ ගත් ණය :- Rs.4,875,000/-
- 31.12.2012 දිනට ශේෂය :- Rs.4,301,442/03

35 බැඳීම් හා අසම්භාව්‍යයන්

35.1 සංස්ථාපිත ඇප රු. 600,000

35.2 බැංකුවට එදිරිව ඇති නීතිමය ක්‍රියා මාර්ග

සේවකයන් හා ණයගැතියන්ගේ බැංකුවට එදිරිව ඇති නීතිමය ක්‍රියා මාර්ග ශැරැනුවට හිටපු ණය අයකරවා ගැනීමේ නිලධාරියෙකු විසින් රු. 1,677,000 ක වන්දියක් ඉල්ලා නඩුවක් ගොනුකර ඇත.

35.2.1 සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී බැංකුව පෙර පැවති ප්‍රමුඛ ඉතිරි කිරීමේ හා සංවර්ධන බැංකුවේ ණය ගිවිසුමට ප්‍රකාර

ගෙවීම පැහැර හරින ලද ණයකරුවන්ට නඩු පැවරීම ඇතුළු විවිධාකාර තෙවන කටයුතු වලට එළඹීමට බැංකුවට සිදුවේ.සමහර අවස්ථා වලදී ණයකරුවන් තම බලය තහවුරු කිරීම හෝ ප්‍රති හිමිකම් ඉදිරිපත් කරන බවට තර්ජනය ද කරනු ලැබේ. තවද පෙර පැවති ප්‍රමුඛ ඉතිරි කිරීමේ හා සංවර්ධන බැංකුවේ සේවකයන් කම්කරු විනිශ්ච සභාව වෙත ඉදිරිපත් කර ඇති ඉල්ලුම්පත් ද පවතින අතර එවායේ අයදුම්කරුවන් බැංකුව වගඋත්තරකරුවකු ලෙස එක් කිරීමට අපේක්ෂා කරයි. බැංකුවේ අධ්‍යක්ෂකවරයෙකු විමර්ශනයට භාජනය කෙරෙන කාලය තුළ රු. 25,943,940/- මුදලක් බැංකුවට එරෙහිව ආදේශ කර ඇත. කෙසේ වෙතත් තක්සේරුව පදනම් කරගෙන සහ බාහිර නීති උපදේශකයන්ගෙන් ලබාගත් උපදෙස් අනුව බැංකුවට එරෙහිව පවතින නීති කටයුතු වලින් බැංකුවේ මූල්‍ය තත්වයට හෝ අනාගත මෙහෙයුම් වලට සැලකිය යුතු බලපෑමක් ඇති නොකරයි.

36 තැන්පත් මුදල් රක්ෂණය සඳහා දායකත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ වක්‍ර ලේඛයක් අනුව බැංකුව තැන්පත් මුදල් රක්ෂණය කිරීම සඳහා 2012 වර්ෂයේ ප්‍රථම අරධය සඳහා වෙන්කිරීම් කොට පසුව අදාළ ගෙවීම් කරන ලදී.

37 8% ආයෝජන අරමුදල (එකතු කළ අගය මත බදු)

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2011 අප්‍රේල් 29 වෙනි දින දරණ අංක 02/17/800/0014/01 දරණ ආවරණ ලිපිය මගින් කරන ලද මහ පෙත්වීම් අනුව මූල්‍ය සේවාව මත ගෙවිය යුතු වැඩි බද්දට යටත් වන ව්‍යාපාරික ආදායමෙන් 8% කට සමාන මුදලක් ලාභයෙන් වෙන්කොට ආයෝජන ශිෂ්‍යමට බැර කරන ලදී.

ශ්‍රී ලංකා මුදල් වාර්තාකරණ ප්‍රමිතීන් සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ගේ (LKAS) පළමුවර යොදාගැනීම

සටහන් අංක 1.2 සහ 1.3 පෙන්වාදුන් පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී ශ්‍රී ලංකා මුදල් වාර්තාකරණ ප්‍රමිතීන් භාවිත කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

සටහන් අංක 1හි සඳහන් කරන ලද ගිණුම්කරණ පිළිවෙත් 2012 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශන 2011 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය සඳහා පෙන්වන ලද සැසඳුම් තොරතුරු සහ ශ්‍රී ලංකා මුදල් වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙළ කරනු ලැබූ ප්‍රථම, එනම් 2011 ජනවාරි 01 දිනට අදාළ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය යනාදිය පිළියෙළ කිරීම සඳහා භාවිත කරන ලදී.

2011 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් මූල්‍ය වර්ෂයේ ඇතුළුව එම කාලවර්ෂයේ දක්වා වූ කාලවර්ෂය සඳහා බැංකුව 2011 ජනවාරි 01 දිනට කලින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් භාවිතා කරන ලදී. ඒ අනුව 2012 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වර්ෂය සඳහා වන මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා මුදල් වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලව එළිදැක්වූ ප්‍රථම මූල්‍ය වාර්තා වේ.

මෙම ශ්‍රී ලංකා මුදල් වාර්තාකරණ ප්‍රමිතීන් 2012 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන අතර වර්ෂ 2010 සහ 2011 සඳහා වන සැසඳුම් තොරතුරුද නැවත වර්ගීකරණයන්ට සහ නැවත ගණනය කිරීම් වලට අදාළ තැන්වලදී භාෂණය කර ඇත.

පිටු අංක 76හි සඳහන් ප්‍රාග්ධන වෙනස්වීම් ප්‍රකාශයෙහි දක්වන ලද ගැලපීම් වලට අමතරව මෙම සටහනද බැංකුව විසින් කලින් භාවිත කරන ලද ගිණුම්කරණ ප්‍රමිතීන් වලට අනුකූලව පිළියෙළ කරනු ලැබූ මූල්‍ය ප්‍රකාශන නැවත දැක්වීමේදී බැංකුව විසින් සිදුකරන ලද මූලික ගැලපීම්ද පැහැදිලි කර දේ.

ආදායම් ප්‍රකාශ සැසඳුම් වාර්තාව

2012-12-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා		2011	
රුපියල්	තම GAPP අනුව	ගැලපුම්	පැරණි GAPP අනුව
පොලී ආදායම්	570,640,929		570,640,929
පොලී වියදම්	(137,831,447)		(137,831,447)
ශුද්ධ පොලී ආදායම	432,809,482		432,809,482
ගාස්තු සහ කොමිස් ආදායම	2,826,061		2,826,061
ගාස්තු සහ කොමිස් වියදම්	(6,047,546)		(6,047,546)
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම	(3,221,485)		(3,221,485)
වෙළඳාම් කටයුතුවලින් ලද ශුද්ධ ලාභය/(අලාභය)	-		-
ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය උපකරණයන්ගෙන් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	-		-
මූල්‍ය ආයෝජනවලින් ලත් ශුද්ධ ලාභය/(අලාභය)	(894,843)	(894,843)	
වෙනත් මෙහෙයුම් ආදායම්	2,225,444		2,225,444
මුළු මෙහෙයුම් ආදායම	430,918,598		431,813,441
ණය හානිය සහ වෙනත් අලාභ සඳහා වූ හානිකරණය නැවත ගැලපීම	181,646,798	(2,461,212)	184,108,010
ශුද්ධ මෙහෙයුම් ආදායම	612,565,396		615,921,451
සේවක මණ්ඩල වියදම්	(31,495,963)		(31,495,963)
ක්ෂයවීම් සහ ක්‍රමක්ෂයවීම්	-		-
වෙනත් වියදම්	(52,609,964)		(52,609,964)
එකතු කළ අගය මත බද්දට පෙර මෙහෙයුම් ලාභය/(අලාභය)	528,459,470		531,815,524
මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බදු	(34,287,991)		(34,287,991)
එකතු කළ අගය මත බද්දට පසු මෙහෙයුම් ලාභය/(අලාභය)	494,171,479		497,527,533
ආදායම් බදු වියදම්	(56,777,309)		(56,777,309)
ප්‍රවර්ධන වර්ෂය සඳහා ලාභය/(අලාභය)	437,394,170		440,750,224
ලාභය බෙදී යන ආකාරය :			
හිමිකරුවන්ට	437,394,170		440,750,224

